



ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව

අ.පො.ස. (සා.පො) විභාගය - 2023 (2024)

• 44 - නැවුම් (දේශීය)

කොනු දීමේ පටිපාටිය



මෙය උත්තරපූරු පරිශකවරුන්ගේ ප්‍රයෝගනය සඳහා සකස් කෙරිණි.
ප්‍රධාන පරිශක රැස්වීමේ දී ඉදිරිපත්වන අදහස් අනුව මෙහි වෙනස්කම් කරනු ලැබේ.

අවසන් සංශෝධන ඇතුළත් කළ යුතුව ඇත.

අ.පො.ස. (සා.පොල) විභාගය - 2023(2024)
44 - නැවුම් (දේශීය)
අච්චාන ලකුණු ගණනය කිරීම

I පත්‍රය : බහුවරණ ප්‍රශ්න 40කි. (40 x 1)

ලකුණු 40කි.

II පත්‍රය : 1 වැනි ප්‍රශ්නය කොටස් 10කි. කෙරී පිළිබඳ

1 - 8 දුක්වා (8 x 1) ලකුණු 08 }

ලකුණු 12කි.

8 - 10 දුක්වා (2 x 2) ලකුණු 04 }

සෙසු ප්‍රශ්න න්‍ය (2 - 7 තෙක්) තෝරාගත්
ප්‍රශ්න 04කට පිළිබඳ සැපයිය යුතුයි.

2 වැනි ප්‍රශ්නය i ලකුණු 4

" ii ලකුණු 4

iii ලකුණු 4 ලකුණු 12කි.

3 වැනි ප්‍රශ්නය i ලකුණු 4

ii ලකුණු 4

iii ලකුණු 4 ලකුණු 12කි.

4 වැනි ප්‍රශ්නය i ලකුණු 4

ii ලකුණු 4

iii ලකුණු 4 ලකුණු 12කි.

5 වැනි ප්‍රශ්නය i ලකුණු 4

ii ලකුණු 4

iii ලකුණු 4 ලකුණු 12කි.

6 වැනි ප්‍රශ්නය i ලකුණු 4

ii ලකුණු 4

iii ලකුණු 4 ලකුණු 12කි.

7 වැනි ප්‍රශ්නය i ලකුණු 4

ii ලකුණු 4

iii ලකුණු 4 ලකුණු 12කි.

12x4 = ලකුණු 48කි.

මුළු ලකුණු 100කි.

- ❖ පළමු සහ දෙවන පත්‍රවල ලකුණු දැමීම
- ❖ පළමු පත්‍රයේ කවුලුපත් ලකුණු කිරීමේදී, අදාළ ප්‍රශ්න අංකය ඉදිරියේ හරි වැරදි ලකුණු කරන්න.
- ❖ තීවැරදි ලකුණු ගණනය කොට අදාළ ජේලිය යට කොටුවෙනි මුළු සංඛ්‍යාව සටහන් කරන්න.
- ❖ දෙවන පත්‍රයේ කොටස් ලකුණු දැක්වූ පස ඇති තීරුවේ ලියා දැක්වන්න.
- ❖ වික් වික් ප්‍රශ්නයේ කොටස්වලට දද ලකුණු උත්තරයේ අග ලියා විකත කොට විය දැකුණු පස තීරුවේ ලියා ඒ වටා රුවමක් අදින්න

ରହୁତ୍ସମ୍ବନ୍ଧ

கிழமை விடுதலை கீழ்க்கண்ட பார்த்தலை நிறைவேற்றுவது முன்வரையில் செய்யப்பட்டுள்ளது.

අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2023(2024)
ක.පො.ත (සා.තරු)ප පර්ත්‍රීසේ - 2023(2024)

විෂයය අංකය
පාඨ මිලක්කම

44

ଶିଳ୍ପ
ପାଠମ்

ନେବ୍ରୁମ (ଡେଙ୍କିଯ)

I கனுக - திலீஷர்
பத்திரம் - விடைகள்

| ප්‍රයාන අංකය විශාල මුදල. | පිළිබුල් රහි අංකය විශාල මුදල. |
|-----------------------------------|-------------------------------------|-----------------------------------|-------------------------------------|-----------------------------------|-------------------------------------|-----------------------------------|-------------------------------------|
| 1. | 2 | II. | 4 | 21. | 2 | 31. | 2 |
| 2. | 3 | 12. | 2 | 22. | 4 | 32. | 1 |
| 3. | 4 | 13. | 1 | 23. | 1 | 33. | 1 |
| 4. | 3 | 14. | 3 | 24. | 2 | 34. | 3 |
| 5. | 3 | 15. | 2 | 25. | 4 | 35. | 3 |
| 6. | 1 | 16. | 3 | 26. | 2 | 36. | 1 |
| 7. | 4 | 17. | 2 | 27. | 2 | 37. | 4 |
| 8. | 2 | 18. | 4 | 28. | 4 | 38. | 2 |
| 9. | 3 | 19. | 2 | 29. | 3 | 39. | 2 |
| 10. | 1 | 20. | 4 | 30. | 1 | 40. | 4 |

විශේෂ උපදෙස් } එක් පිළිබුරකට ලක්ෂණ
විසොට අඩ්චුවුත්තල් } ඉග් සරියාණ විභැංකු

0

බැංක්
ප්‍රසාද විතම්

මුළු කොණු / මාත්තප ප්‍රසාදක් 01×40 = 40

பல தீவிரங்கள் உதாரணத்திற்கு அமைய பல்தேர்வு விளாக்களுக்குரிய புள்ளிகளை பல்தேர்வு விளாப்பதற்குள் இறுதியில் பதிக.

ନିର୍ମାଣ ପିଲିକୁର୍ ଓ ବିଟକଣିଙ୍ କୋର୍ପ୍

25

I பனியே முலி காஷை

25

44 - නැවුම් (දේශීය) - II

අංක 1 සිට 10 දක්වා

1.

(i) පැරණිමීබා සිරිත

(ii) බලි

(iii) දුටුල

(iv) එදිරිවිර සරවිවන්දු

(v) අත්මිකිය /ගගනාය/ව්‍යාමිකිය

(vi) වාලික

(vii) එඩික්ක

(viii) සොකරී

(ix) (අ) උරා යක්කම (ආ) අඹවිදමන

(x) (අ) 1972 (ආ) 2005

1 සිට 8 දක්වා ලකුණු 01 බැහින්ද
 9 සිට 10 දක්වා ලකුණු 02 බැහින්ද

මුළු ලකුණු 12 කි

2.

- (i) මාත්‍රා 2 + 4 කාල රුපයට අයන් බෙර පදයක් ප්‍රස්ථාරගත කරන්න.

උබරට නාර්තන සම්පූද්‍යය.

| ^ | / | ^ | / |
|----|---|----|---|
| 1 | 2 | 1 | 2 |
| දේ | - | දේ | - |

පහතරට නාර්තන සම්පූද්‍යය

| ^ | / | ^ | / |
|------|----|------|---|
| 1 | 2 | 1 | 2 |
| දේමි | - | තමි | - |
| දු | දු | දේමි | - |

තොක්

| ^ | / | ^ | / |
|----|---|----|---|
| 1 | 2 | 1 | 2 |
| දේ | - | දේ | - |

සබරගමු නාර්තන සම්පූද්‍යය

| ^ | / | ^ | / |
|----|---|----|---|
| 1 | 2 | 1 | 2 |
| සි | - | මි | - |

විභාග වෙන් කර දැක්වීම හා සුංකේත සඳහා - ලකුණු 02

බෙර පදය ප්‍රස්ථාර කිරීමට - ලකුණු 02

ලකුණු 04

- (ii) “සොබමන් දෙවිචුරු සදෙනොක් එතුනාට - බසිමින් වාමර ගන්නේ සුරතට”.....යන කවි පාද , මහ තනිතිතට අවශ්‍ය යෙන් ප්‍රස්ථාරගත කරන්න.

| / | / | / | / |
|-------------|------------|-------------|----------|
| 1 | 2 | 3 | 4 |
| + සොබමන් - | දේ වි ව රු | ස දේ නොක් - | එ තැ න ව |
| + බසිමින් - | වා - ම ර | ගන් - මේ - | සු ර ත ව |

| / | 1 | 2 | 3 | 4 | / | 1 | 2 | 3 | 4 | / | 1 | 2 | 3 | 4 |
|---|---|----|----|---|----|---|----|---|----|---|----|---|---|---|
| + | + | සො | බ | | ම | - | න් | - | දේ | - | වි | - | ව | - |
| + | + | ස | දේ | | නො | - | ක් | - | ලී | - | තැ | - | න | - |
| + | + | බ | සි | | මි | - | න් | - | වා | - | - | - | ම | - |
| + | + | ග | න් | | නේ | - | - | - | සු | - | ර | - | ත | - |

විභාග වෙන් කර දැක්වීම හා සංකේත සඳහා - ලකුණු 02

කවී පාද ප්‍රස්ථාර කිරීමට - ලකුණු 02

ලකුණු 04

- (iii) තුරහා වන්නමේ අඩවිව හෝ හාවාදි කාලය සින්දු වන්නමේ ඉරටිය හෝ කුදිරසි වන්නමේ අඩවිව හෝ ප්‍රස්ථාරගත කරන්න

උඩිරට තුරහා වන්නමේ අඩවිව.

| ^ | / | 1 | 2 | 3 | ^ | 1 | 2 | / | 1 | 2 | 3 |
|---------|-------|-----|-----|------|-----|-----|---|-------|---|---|---|
| තන් | - | ත | ක | ව | තන් | ත | ක | රෝං | - | - | - |
| තන් කඩි | | තන් | කඩි | කුදු | තන් | ත | ක | රෝං | - | - | - |
| ත ක | රෝං | - | ග | පීං | - | පීං | - | කු දී | | | |
| කි වි | ත ක ව | | | කුං | - | දත් | - | - | - | - | - |
| පී ක | රෝං | | | | | | | | | | |

පහතරට හාවාදි කාලය සින්දු වන්නමේ ඉරටිය

| ^ | / | 1 | 2 | 3 | ^ | 1 | 2 | / | 1 | 2 | 3 |
|------|------------|---|----|---|-----|---|---|-----|---|---|---|
| දීං | - | ග | තී | ග | තං | - | | දේං | - | - | ත |
| ග ත | ගහිතිග තම් | - | | | තන් | - | | තන් | - | - | - |
| ග දී | ග තී ග | | | | තං | - | | දේං | - | - | ත |
| ග ත | ගහිතිග තම් | - | | | දේං | - | | දේං | - | - | - |

සබරගමු කුදිරසි වන්නමේ අඩවිව

| ^ | / | 1 | 2 | 3 | ^ | 1 | 2 | / | 1 | 2 | 3 |
|------|------|------|---|----|-----|---|---|-----|---|---|---|
| තන් | - | ත | ඛ | ශු | තන් | - | | ත | ක | ව | |
| ජේං | - | ජේං | | | දත් | - | | තන් | - | - | - |
| තහර් | - | පීත් | - | කි | නං | - | | ත | ක | ව | |
| තරි | තිටි | ත | ක | ව | ජේං | - | | තා | | | |

විභාග වෙන් කර දැක්වීම හා සංකේත සඳහා - ලකුණු 02

අඩවිව/ඉරටිය ප්‍රස්ථාර කිරීමට - ලකුණු 02

ලකුණු 04

මුළු ලකුණු (4 x 3) = 12කි

3. පහත සඳහන් මාත්‍රකා අනුරෙන් තුනක් කෙටියෙන් විස්තර කරන්න.

(i) රංග හාණ්ඩි -

- ඇන්තිකර්මවල නර්තනාංශ සහ නාට්‍යමය අවස්ථාවලදී හාවිත කරන හාණ්ඩි බව උදා ;- මකාභාජා කාංකාරයේ
 - ❖ දැනුමාලස්සුව නැවීමේදී - ලියෙන් සැදු දුන්න හා රීතලය
 - * මධ්‍යසුරය - පොල්මල
 - ❖ උරා යක්කම - කෙසෙල්බඩ උරා

දෙවාල් මත්‍යව

- ❖ තෙල්මේ නැවුවුවාගේ අන් පන්දම
- ❖ දාලහ පෙළපාලියේ කුඩා, කොඩි, සේසන්..... ආදි

පහන් මත්‍යව

- ❖ පොල් මල
- ❖ පන්දම
- ❖ දැඩුමුර.... ආදි

- ඇන්තිකර්මවල හත්පද නර්තන - බුලත්, අගුරු දුම්මල කබල, සංචාර, කොතලය, මුට්ටිය, පොල් ගෙඩිය, මල් (පොල් මල්, පුවක් මල්)
- ගැමී නාටුම් සඳහා හාවිත රංග හාණ්ඩි - කළ, කුඩා, ලී, දැ කැන්ත, පතුරු, ගැරුම් විවිධ, මෝල් ගස්
- රංග හාණ්ඩි සැකසීමේදී ස්වභාවික පරිසරයෙන් සපයා ගන්නා ද්‍රව්‍ය යොදා ගන්නා බව උදා ;- කෙසෙල් පතුරු, ගොජ් කොළ, පුවක්මල්
- ගැමී නාටකවලදී රංගහාණ්ඩි හාවිත කරන බව උදා ;- සොකරි

- ❖ වංගේඩිය, සැරයටිය, පැයිර, ලන්තැරුම,

කෝලම්

- ❖ පොල්ල, කඩුව, පලිහ, රෙදි පොටිවනිය, තල් අන්ත, සැරයටිය, ලේන්සුව

වර්ග දෙකක් ඇසුරෙන් කරුණු 04ක් විස්තර කර ඇත්තම් - ලකුණු 04

(ii) මානසික ස්වස්ථතාව -

- යම් පුද්ගලයකුගේ සිතෙහි ඇතිවන ස්වතාව හෙවත් මානසික සුවය
- මානසික ස්වස්ථතාව කෙරෙහි බලපාන සාධක දෙක.
 - ❖ කායික සාධක හා මානසික සාධක
- ඇන්තිකර්මයන්හි සිදුවන ක්‍රියාකාරකම මගින් මානසික ස්වස්ථතාව සිදුවන බව (රටයකුම)
- නර්තනය ඉගැන්වීම, ඉගෙන ගැනීම, පූහුණු විම හා රසවිදීමෙන් මානසික සුවයක් ලැබෙන බව
- නර්තන නිරමාණයක් රසවිදීමේදී මානසික ස්වස්ථතාව වර්ධනයවන බව
- දරුවකුගේ මානසික ස්වස්ථතාව පුද්ගනනය කෙරෙන අයුරු දක්වා තිබුම

ලදා :-

- ❖ හැසිරෙන ආකාරය
- ❖ සමාජයට අනුගතවීම
- ❖ සමවායස් කණ්ඩායම් හා හැසිරෙන ආකාරය
- ❖ මානසික ආචෙශීය සමනාය කළ හැකිවීම
- ❖ කණ්ඩායම් ක්‍රියාකාරකම්හි නියැලීම
- ❖ සාමූහික බව

ඉහත කරුණුවලින් හතරක් විස්තර කර ඇත්නම් - ලකුණු 04

(iii) කරදිය මූල්‍ය නාට්‍යය

- 1961 වර්ෂයේදී විෂ්වෝනෑ ඩියස් මහතා විසින් නිරමාණය කළ බව
- දිවර ජන ජීවිතයේ පිඩා දුක් කමිකටොලු, වරිත සහ තේමාවන් මගින් ඉදිරිපත්වන බව
- සිසි, වන්දු, මණ්ඩාඩිරාල ප්‍රධාන වරිතවන බව
- දේශීය නාර්තන සම්පූළයන් මෙන්ම බටහිර බැලෙළේ, භාරතීය නාර්තන හා ප්‍රකාශණාත්මක වලන යොදාගෙන ඇති බව
- කතා ප්‍රවත්ත දක්වා තීවීම
- සංගිතය ඩි.ඩී.අමරදේශ්‍යන්හා ලයනල් අල්ගම ගුරින් ගේ දායකත්වයෙන් සිදුවූ බව
- සෞම්බන්දු විද්‍යාපති මහතා විසින් රංගවස්ත්‍රාභරණ, පසුබීම් අලංකරණයට දායකත්වය ලබාදී ඇති බව
- ආලේංකකරණය මගින් කතා තේමාව තීවී වන බව

ලදා :- පැල්පත, ගල්පර, තුළුර, සුදු රු, වැටකේ පදුරු, මකුල් දැල

ඉහත කරුණු ඇසුරෙන් විස්තර කර ඇත්නම් ලකුණු 04

(iv) නාර්තන විෂය හා බැඳි සාරධිතම - ඉගෙනුම් ඉගෙනුවීම් ක්‍රියාවලිය සභැඳීමේදී

- | | |
|----------------|---------------------|
| • ඉවසීම | • පරෝපකාරය |
| • සමානාත්මකාවය | • විවාරණීලි බව |
| • නායකත්වය | • නමානාවය |
| • ආචාරණයීලි බව | • ගරුත්වයවැනි |

ඉරු සිසු ක්‍රියාකාරකම් ඇසුරෙන් වර්යාමය වෙනස්කම් වර්ධනයට ආකාරය කළ ඇති නාර්තන විෂය විස්තර කර ඇත්නම් ලකුණු 04

(v) ආහාරය අභිනාය

- සතර අභිනායන් එකක් බව
ආංගික, වාචික, සාත්වික අභිනායන්ට වඩා වෙනස් ස්වරුපයක් ගන්නා බව
- ප්‍රධාන අංග දෙකකි.
 - * අංගරවනය
 - * වෙස්මෝස්තර රවනාය
- රංගවස්ත්‍රාභරණ, වෙස් ගැනුවීම, වෙළිකා උපකරණ, සැරසිලි, පසුතල නිරමාණ අන්තර්ගත බව
- පසුබීම් සංගිතය ඇතුළත් බව

ඉහත කරුණු දෙකක් ඇසුරෙන් සාකච්ඡා කර

ඇත්නම් ලකුණු 04

මුළු ලකුණු (4x3)=12

4. දේශීය ගාන්තිකර්මයන්හි එකිනෙකට වෙනස් වූ නර්තනාංග මෙන්ම විවිධතා සහිත රංගවස්ත්‍රාභරණ සහ සැරසිලි ඇත.

- (i) දෙවාල් මඩු ගාන්තිකර්මයේ දෙවාල් ඇදුම් කට්ටලය විතුනය කර එහි කොටස් තුනක් නම් කරන්න.



• දෙවාල් ඇදුම් කට්ටලය.

- ❖ මේස් කලිසම
- ❖ සිලමේ
- ❖ සේලය
- ❖ පවිච්චිම
- ❖ කාගුල් කුට්ටම
(කාගුල් තොපිය)
- ❖ ඉන රල්ල (රලි සාය)
- ❖ දෙවාල් හැටිටය
- ❖ දෙවාල් තොපිය
- ❖ කර පටිය
- ❖ රහු (ගෙජ්ලි)
- ❖ කකුල් පටි

නිවැරදිව රංගවස්ත්‍රාභරණ විතුනය කිරීම සඳහා ලකුණු 01 පි

කොටස් 03ක් නම් කිරීම සඳහා ලකුණු 03 පි

ලකුණු 04 පි

- (ii) කොහොත්‍රි කංකාරිය ගාන්තිකර්මයේ ගායනා සහිත නර්තනාංග දෙකක් සඳහන් කර ඉන් එකක් පිළිබඳව කෙටි හැඳුන්වීමක් කරන්න.

- ගායනාය සහිත නර්තනාංග -

* අස්නේ * කොහොත්‍රි හැල්ල * මධ්‍යසුරය

(දාන 05 හෝ කනා 05, කෝල්මුර පිළිබඳ විස්තර කර ඇත්තාම්)

අස්නේ

- ❖ ගායනාය සහිත සාමූහික නර්තන අංගයක් බව
- ❖ සියලුම යක්දෙස්සන් ජෝජේන්චිවයට ප්‍රවීණත්වයට අනුව නර්තනය කරන බව
- ❖ කුවේණියගේ විලාපය විවිධ නාදමාලා අනුව ගැයෙන බව

- ❖ පොල් පන්දමක් හා රේගසක් රෝග හාණ්ඩි ලෙස හාවිත බව

කොහොඩාහැල්ල

- ❖ කොහොඩා දෙවියන්ගේ උපන් කතාව මෙම ගායනා මහින් විස්තර කෙරෙන බව
- ❖ විවිධ තින් රුපවලට අනුව නර්තනය කෙරෙන සංකීරණ කාල ලක්ෂණ සහිත නර්තන අංගයක් බව
- ❖ අලංකාර වූ සුවිශේෂ ගායනා විවිධ කාල රුපවලට ගැයෙන බව

මඩුපුරය

- ❖ පොල් මලක් අතුතිව ගායනා සහිතව සිදු කෙරෙන ගාස්ත්‍රිය නර්තන අංගයක් බව
- ❖ විරෝධීය සහ පත්තිනි දෙවියන් වෙනුවෙන් ගායනා කරන බව
- ❖ විවිධ කාල රුපවලට වලන දක්වන අතර අවසානයේ පොල් මල ගෙන වේගවත් නර්තනයක් දක්වන බව

නර්තනාංශ දෙකක් නම් කිරීමට ලකුණු 02
ඉන් එකක් පිළිබඳ හැඳින්වීමක් කර ඇත්නම් ලකුණු 02
ලකුණු 04

- (iii) පහන්මඩු ගාන්තිකර්මයට අදාළ සැරසිලි දෙකක් නම් කර, ඉන් එකක් තෝරාගෙන විවිත්ත්වය අගයන්න.

- සැරසිලි
 - ❖ තොරණ
 - ❖ කාලපන්දුම් ගස
 - ❖ මඩුව
 - ❖ මල් යහන්
- ස්වාභාවික පරිසරයෙන් අමුදුවා යොදා ගන්නා බව

සැරසිලි දෙකක් නම් කිරීමට ලකුණු 02
එකක් තෝරා ගෙන විවිත්ත්වය අගය කර ඇත්නම් ලකුණු 02
ලකුණු 04

5.

- (i) සෞකරී කෝලම් නාවක සඳහා යොදා ගන්නා වාද්‍ය හාණ්ඩි දෙක බැඟින් නම් කරන්න.

සෞකරී - ගැටබෙරය, උඩික්කිය, ද්‍රිල, හොරණුව, තාලම්පොට
කෝලම් - පහතරට බෙරය, හොරණුව, ගෙඹ්ලී .

වාද්‍ය හාණ්ඩි දෙක බැඟින් නම් කර ඇත්නම් ලකුණු 04

- (ii) සෞකරී නාවකයේ එන වරිත දෙකක් නම් කොට එක් වරිතයක් නිරුපණය සඳහා
නර්තනය සහ ගායනය යොදා ගෙන ඇති ආකාරය විස්තර කරන්න .

- වරිත - සෞකරී, වෙදරාල, ගුරුභාම්, පරයා, සෞන්තානා

එක් වරිතයක නර්තනය හා ගායනය යොදා ගෙන ඇති අයුරු විස්තර කර ඇත්නම්,

වරිත දෙක නම් කිරීමට ලකුණු 02
නර්තනය හා ගායනය යොදා ගෙන ඇති ආකාරය විස්තර ඇත්නම් ලකුණු 02
ලකුණු 04

- (iii) ජස ලෙංවිනා කෝලමෙන් සමාජයේදනය සිදුවන අයුරු විවාරයට ලක් කරන්න.
- සුරාවෙහි ලොල් බව.
 - අමු සැමි සබඳතාවන්හි ඇති සට්ටන.
 - පවුල් සංස්ථාව තුළ ඇති නොගැලීම්
 - බහු විවාහයන්.
 - අනියම් සම්බන්ධතා
 - ජීවන ගමනේ අයහපත් ක්‍රියා
 - වපල බව
 - අල්ලස් ගැනීම
 - ප්‍රභූ වරිත ප්‍රතිනිරමාණයේදී ඔවුන්ගේ දුරුණු, සටකපටහම
 - උපහාසාන්මක විවේචනයආදි

ඉහත කරුණු හතරක් මහින් විවාරයට ලක් කර ඇත්තාම් ලකුණු 04

6. පහත දැක්වෙන A, B සහ C රුප ආශේෂන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

- (i) A රුපයෙන් දැක්වෙන නාර්තන සම්පූද්‍යයට අයන් රුගවස්ත්‍රාහරණ දෙකක් නම් කොට විස්තර කරන්න.
- | | |
|-------------|--|
| • කිරීම | - හිස් ඔවුන්න |
| • කළතාරම් | - කරට පලදින මාල |
| • කුජපායම් | - උඩුකයට අදිනු ලබන හැටිටය |
| • උත්තරියම් | - කරවටා ඉන් දක්වා එල්ලා ඇති සුදු හා රතු පටි, අගට රවුම් කණ්නාඩියක් සවි කොට ඇත |
| • ගේරි | - යටිකයට අදිනු ලබන දිගු රේද්ද |

රුගවස්ත්‍රාහරණ නම් කිරීමට ලකුණු 02

විස්තර කිරීමට ලකුණු 02

ලකුණු 04

(ii) B රුපයෙන් දැක්වෙන නාර්තන සම්පූද්‍යයට යොදා ගන්නා වාද්‍ය හා ජ්‍යෙෂ්ඨ දෙකක විශේෂතා පෙන්වා දෙන්න.

- ප්‍රංග්
 - ❖ මණ්ඩුරි නාර්තනයේ ප්‍රධාන වාද්‍ය හා ජ්‍යෙෂ්ඨ බව
 - ❖ ලියෙන් තනා ඇති බව
 - ❖ මැදින් මහන්ව දෙකෙලටර ක්‍රමිකව සිහින්ව තනා ඇති බව
 - ❖ ඉතා ලැයින් වරපටි යොදා ඇති බව
 - ❖ එක් ඇයක විෂ්කම්ජය අභල් 6 කි. අනෙක් ඇය අභල් 4 කි.
 - ❖ දෙපසෙහිම බඳාම යොදා ඇති බව
 - ❖ වාද්‍ය කිරීමේදී බෙරයෙහි බද කොටස සුදු රේදී කඩකින් ආවරණය කර ඇති බව

- පෙනා
 - ❖ එක් තතක් පමණක් යෙදු වාද්‍ය හා ජ්‍යෙෂ්ඨයක් බව
 - ❖ අප්‍රූවකින් වාද්‍යතාය කරන බව
 - ❖ දේවාලවල ස්ථෝත්‍ර සඳහා වාද්‍යතාය කරන බව
- බවනාලාව, හක්ගේධිය, එස්රාජය

| | |
|-----------------------------------|----------|
| වාද්‍ය හා ජ්‍යෙෂ්ඨ දෙක නම් කිරීමට | ලකුණු 02 |
| විශේෂතා විස්තර කිරීමට | ලකුණු 02 |
| | ලකුණු 04 |

(iii) C රුපයෙන් දැක්වෙන ප්‍රසාග අංගය ඇසුරු කොට ගෙන අදාළතා නාර්තන පිළිබඳව පහත කරුණු ඔස්සේ විවාරයට ලක් කරන්න.

(අ). රුග වස්ත්‍රාජරණ

- නාවතම හැඩියන්ගෙන් හා වර්ණයන්ගෙන් නිරමාණය ප්‍රමුඛ කොට නිදහස් ආකාරයෙන් සැකසීම
- විවිතවත් වර්ණ සහ ගරීරාංගයන්ට අදාළව රුගවස්ත්‍රාජරණ නිරමාණය කරන බව
- ගරීරාංග සහ වර්ණය ඉස්මතුවන පරිදි ආභරණ මතින් අලංකාර කර ගන්නා බව
- විදේශීය ආභාෂය ලබා ඇති බව

(ආ). තාක්ෂණික මෙවලම්

- ආලේඛකකරණය සඳහා විවිධ ලාම්පු වර්ග
- ඩිජිටල් තාක්ෂණය (පසුතල නිරමාණ)
- ගබ්ද පරිපාලනය
- පසුව්ම සංයිත බණ්ඩ

ඉහත කරුණු ඇසුරින් අදාළතා නාර්තනය විවාරයට ලක් කර නිවිම

| | |
|---|------------------------|
| රුග වස්ත්‍රාජරණ ඇසුරින් විවාරයට ලක් කර ඇත්නම් | ලකුණු 02 |
| තාක්ෂණික මෙවලම් ඇසුරින් විවාරයට ලක් කර ඇත්නම් | ලකුණු 02 |
| | ලකුණු 04 |
| | මුළු ලකුණු (4x3) = 12 |

7. නාර්තනය හා බැඳී ක්‍රියාකාරකම්හි නිරතවීමෙන් සහේවනය හා මානව සඛ්‍යතා මනාව ගොඩ නැගේ.

(i) කණ්ඩායම් නාර්තනයක් ඇසුරෙන් වර්ධනයට ගුණාංග හතරක් ලියා දක්වන්න.

- නායකත්වය
- නායකත්වයට ගරු කිරීම
- ඉවසීම
- එකමුතුව වැඩ කිරීම
- සමානාත්මකාවය
- අනාය කළා කෘති ඇගයීම
- වගකීම
- අනෙකුත්‍යා සඛ්‍යතා

ඉහත ගුණාංග 04ක් ලියා ඇත්නම් ලකුණු 04යි

- (ii) පාසල හා ප්‍රජාව අතර සම්බන්ධතාවය ගොඩ නැගෙන ,නාර්තනය හා සම්බන්ධ ව්‍යාපෘති දෙකක් නම් කර භූත්‍යාචාරයෙන් තුළ ඇති මෙහෙයුම් පැවැත්වීම්
- විවිධ ප්‍රසාදයක් පැවැත්වීම්
 - ❖ දෙම්විජය සහයෝගය
 - ❖ ආරාධිතයන්ගේ සහයෝගය
 - ❖ ආදි සිසුන්ගේ සහයෝගය (දායකත්වය)
 - ගමට සෙන් ගාන්තියක් බලාපොරොත්තුවෙන් සහ අධ්‍යායන කටයුත්තක් ලෙස ගාන්තිකර්මයක් පැවැත්වීම්.
 - වෙසක්,පොසොන්,පෙරහැර ආදි..... උත්සව
 - රසාස්වාදන වැඩසටහන්
 - නාට්‍යානුසාරයෙන් කෙරෙන සමාජ සන්නිවේදන වැඩසටහන්
 - කලා උලෙල

ව්‍යාපෘති 02 නම් කිරීමට ලකුණු 02 සි

භූත්‍යාචාරයෙන් පැවැත්වීමට ලකුණු 02 සි

ලකුණු 04 සි

- (iii) වේදිකා ප්‍රසාද අංශයක් නිර්මාණය කිරීමේදී සංවර්ධනය විය හැකි කුසලතා හතරක් පැහැදිලි කරන්න.

- නාර්තනය
- නාර්තන නිර්මාණකරණය
- රංග විනාශකරණය
- රංගවස්ත්‍රාභරණ හා වේෂ නිරූපණය
- වාදනය හා ගායනය
- ආලෝකකරණය හා ගබඳ පරිපාලනය
- වේදිකා පරිපාලනය හා පසුත්‍ර නිර්මාණය
- නායකත්වය
- පෙෂරුණය
- වින්ද්‍නාගක්තිය වර්ධන කුසලතා යනාදි

කුසලතා හතරක් පැහැදිලි කර ඇත්තාම් ලකුණු 04 සි

මුළු ලකුණු (4x3) = 12
